

ඉල්ලීමටයි හොස්පිටල් එක ඔයාට  
අකලංකගෙ කාමරේට දැමීමේ... මගේ ඒ  
ඉල්ලීම නිසා ඔයාට රස්සාව නැති වුණ එක  
ගැන මගේ හිතේ ලොකු හිල්ටියක්  
තිශයනවා සේනෝ"

මේතකගේ කතාව සේනෝ පුදුමයට  
පත්කළේ ය.තමා නොදන්නා කොපමණ දේ  
මේ කතාව පිටුපස තිබිය හැකිදැයි ඇයට  
සිතුවා. එසේ නම් මේ සියල්ල පිටුපස  
සිටින්නේ මේතක ද? ඇ මේතකගේ මුහුණ  
දෙස එක එල්ලේ බැලුවා ය.

"සර්... ඒ හිල්ටිය නිසාද මේ හැම සුමානෙම  
අපේ ගෙදරට බඩු පෙට්ටි එවන්නේ?" ඇ  
එක එල්ලේම ඇසුවා ය. ඔහු ඇය දෙස  
බැලුවේ විමසියෙනි.

"මොන බඩු පෙට්ටිද?"

"සුමානෙකට එක ගානෙ පහුගිය සුමාන  
තුනේම එව්ව බඩු පෙට්ටි.. හාල පිටි සිනි  
තුනපහ.. සේනෝ කියාගෙන ගියා ය "සර්  
හිතාගෙන ඉන්නෙ අපි කන්න බොන්න නැති  
තරමට අනෙතියට වැටිල කියලද? අපි  
සල්ලිකාරයො නෙවෙයි තමයි.. ඒත් අපි  
එදාට්ල කන්න බැර තරමට වැටිලා නෑ  
සර්.. විශේෂයෙන් මේ ගම් වල මිනිස්සු  
බඩගින්නෙ මැරෙන්නෙ නෑ"

මේතක වාඩි වී පිටි පුටුවෙන් හැරිටි  
සේනෝ වෙත ඇවිද ආවේ ය. ඇයට මුහුණ  
ලා සිට ගත්තේ ය.

"ඔයා කියන්නෙ මොනාද කියලා මං දන්නෙ  
නෑ සේනෝ.. ඔයා මොකක් හරි මිස-  
"අන්ධර්ස්පෛතින් එකක ඉන්නේ" ඔහු කීවේ  
ය.

ඔහු කියන්නේ ඇත්තක් විය හැකියයි  
සේනෝට සිතුවා.

"මං වැරදි නෑ සමාවෙන්න සර්.. ඒ පෙට්ටි  
එව්වේ සර් නෙවෙයිද?" ඇ ඇසුවා ය.

"මට මේ කිසි දෙයක් පැහැදිලි නෑ  
සේනෝ.. මං ඔයාට කිසිම දෙයක් එව්ලා  
නැහැ.. අහික එවනවා නම් මං මගේ නමින්  
එවනවා මිසක් නිර්නාමිකව එවන්නෙ නං  
නැහැ.. උදව්වක් කරන්න අවශ්‍ය නම් නමින්  
පෙනී ඉඳලා උදව්වක් කරන්න බයවෙන්න  
මොකටද?"

සේනෝ කල්පනාවට වැටුණා ය. මේ තැනි  
පෙට්ටි එව්වේ මේතක නොවන බව  
පැහැදිලිය. ඒවා එව්වේ රෝහලෙන් නොවන  
බව සිරවර්ධන මහතා පසුගිය දිනෙක කීවේ  
ය. එසේ නම් මේ සැරවි සිට තැනි එව්වෙන්  
කවුද?

"එතකොට කවිද සර් මේ තැනි පෙට්ටි  
එව්වේ? කවුරු හරි ලොකු විලිලුවක්  
කරනවා සර්" සේනෝ මිමුණු වා ය.

"කවුරු හරි ඔයා ගැන අනුකම්පාවෙන්  
හිතන කෙනෙක් වෙන්න ඇති.. යාලුවෙක්  
වෙන්න ඇති.. එනෙම යාලුවෝ ඔයාට  
ඉන්නවද? කල්පනා කරල බලන්න.. කො-  
නොම වුණත් මේ ගැන නොයා බලන්න..  
මොකක්ද මේක තේරුම කියලා නොයලා  
බලන්න"

**මතු සම්බන්ධයි**



# ජේරුසෙලම හි නම් මහභරය

අපේ අනගාරික ධර්මපාල තුමා ඉන්නවනේ. එතුමා ඉන්දියාවට  
ගිහිත් බුද්ධගයාව වැද ගත්ත නිසාම දැක්කා බුද්ධගයාවට  
ඇතුල් වෙන්න කිසිම බොද්ධයෙකුට අවසර නෑ කියල. ඒ වෙන-  
කොට ඒ කියන්නේ 1891 ජනවාරි 22, බුද්ධගයාව කියන්නේ  
මහන්නා කියල හින්දු පූජකයෙක් යටතේ පාලනය වෙව්ව යිව  
කෝවිලක්. ඉතිං ධර්මපාල තුමා පටං ගන්නවා ජාත්‍යන්තර වනා-  
පාරයක් මේ බුදුන් උපන්න ඉද්දි තුමාගේ බොද්ධ අයිතිය තහවුරු  
කර ගත්ත. විවිධ උත්සාහයන් ගණනාවකට පස්සේ 1914 දී  
එතුමාට පුළුවන් වෙනවා පොඩි සාර්ථකත්වයක් ලබා ගන්න.  
ඉන්දියාවේ ලෝක ප්‍රකට කවියා රබින්ද්‍රානන් ටාගූර් 1922 දී  
මෙතෙම කියනවා.

"බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වු උතුම් ස්වාමයන්, ඒ  
ආගම ගැන හෝ බොද්ධ වන්දනා විධි පිලිබදව හෝ මනා  
අවබෝධයක් නැති එම ආගමට තරගකාරී ආගමකට අයත්  
පූජ්‍යස්තානයක් නොපැවරිය යුතු බව හිංදු ආගම ප්‍රතිපත්ති  
පිලිබදව හොදින් දන්නා සියලු හින්දුන් පිලිගනු ඇති බව මගේ  
විශ්වාසයයි"

කවුද මේ කියන්නේ? හිංදු ආගම අදහස ඉන්දිය නිදහස් සටනේ  
පුරෝගාමියෙක්. එතුමා කිව්වා වෙනම නිදහස් ඉන්දියාව පළමු  
වතාවට බුද්ධගයාව පාලනය කරන්න මණ්ඩලයක් පත් කරනවා  
1949 දී. ඒ වෙනකොට ධර්මපාලතුමා අපවත් වෙලා අවුරුදු 16  
වෙනවා. මේ මණ්ඩලේට සාමාජිකයෝ 9 යි. සභාපති  
අනිවාර්යයෙන් හිංදු කෙනෙක් වෙන්න ඕන. සාමාජිකයෝත්  
බහුතරයක් හිංදු. හැබැයි ඊට පෙර තිබ්බ තත්වට වඩා හුලක්  
නොදැයි. 2013 දී මේ මණ්ඩලය පිහිටවු පණත බිහාර් ප්‍රාන්ත  
ආණ්ඩුව ආයෝජනය කරනවා. දැන් හිංදු නොවන  
කෙනෙකුට උනත් මණ්ඩලේ සභාපති වෙන්න පුළුවන්? 2013 දී  
බිහාර් ජරාන්තේ තියෙන්නේ හිංදු අන්තවාදී කියල කියන භාරතීය  
ජනතා පක්ෂයන් ඇතුලත් සභාන ආණ්ඩුවත්.

මට කියන්න ඕන උනේ හෙමිං නමුත් මිනි මරා ගන්නේ නැකුව  
බුද්ධගයාවට තියන බොද්ධ අයිතිය තහවුරු කර ගත්ත වැඩ  
කටයුතු වෙනවා කියන එක. ඒක හිංදු බහුතරයටත් ඊදෙන්නේ  
නැති විදිගට සාමකාමීව වෙනවා කියන එක සතුටක්. එනෙම  
නැකුව කැන්තට පොල්ල වගේ ඉඳලා, බහුතරය ඊදවලා, කොට-  
සකගේ හිත තලලා මෙතෙම දේවල් කරන එක මහ හයානකයි.

එක ආගමකට වැදගත් ස්වාමයන් එනෙම නැත්තං නගරයක්  
ගැන කතාව එනෙම නං ආගම තුනකට වැදගත් නගරයක් ගැන  
වැඩ කරන කොට කොහොම ඉවසිල්ලක්. ස්ථානෝචිත ප්‍රඥාවක්  
තිශයක් ඕනද?

ජේරුසෙලම කියන්නේ යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් කියන  
ආගම් තුනටම පොදුවේ වැදගත් නගරයක්. මේ නගරේ මුලිමම  
බිහිවෙන්නේ මීට අවුරුදු 6,000 කට වන කලින්. යුදෙව් ආගම

බිහිවෙන්නේ මීට අවුරුදු 3000 කට වන කලින් කියලයි  
විකිපීඩියාව කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා දැන්  
අවුරුදු 2018 ක්. ඉස්ලාම් ආගම බිහිවෙලා දැනට අවුරුදු  
1,600 වන වෙනවා. ඒ කියන්නේ ජේරුසෙලම ආරම්භ වෙලා  
තිශයෙන් මේ මොන ආගමක්වත් පටන් ගත්ත ඉස්සරු

ජේරුසෙලම පටන් ගත්තු කාලේ හිටපු මිනිස්සුන්ටත් මොකක්  
හරි ආගමක් තියෙන්න ඕන. ඒ ආගමේ එකක් දෙන්නෙත්  
හරි දැනුත් ඉතුරු වෙලා ඉන්නවනං ඒ අය ඇවිත් අපි තමයි  
මෙතේ මුල් පදිංචිකාරයෝ නොයි ඔක්කොම හැදී ගැව්ලා  
පලයල්ලා කියල කිව්වොත් දැන් ඉන්න කට්ටිය - පලස්තීන  
වේවා ඊශ්‍රායෙල් වේවා කවුරු උනත් - යයිද? නෑ එනෙම  
වෙන්නෙ නෑ. ඒ මොකද මේ ලෝකේ ආගම කියන සාධකය  
උඩ නෙවෙයි දේශපාලන කටයුතු තීරණය වෙන්නේ. බලය  
මතයි ඒ තීරණය ගැනෙන්නේ. එක තමයි ඇත්ත, අපි කැමති  
උනත් අකමැති උනත්. බලයයි, ආගමයි කියන්නේ කාරණා  
දෙකක් උනත් ඒ දෙක එකට බැඳිලා තියන හින්දයි අපිට  
වෙත් කර ගන්න බැර. එනෙම මේ දෙක බැඳිලා නොතිබ්බ  
වෙලාවක වෙව්ව කතාවක් කියන්නං මේ ලංකාවෙන්.

අපේ ඔය විජය කුමාරයා ඉන්නවනේ. එතුමා ගොඩ බැහැලා  
කුවේණි කුමරුන් එක්ක සම්බන්ධකමක් හදා ගෙන ස්ව-  
දේශික ජනතාවගේ උත්සවකට ගියා කියනවනේ. ඒ හිසේ  
කොනටද? සිරසවත්තපුරේට. මගේ හිතේ ඒ කාලේ වෙන-  
කොට ලංකාවේ ප්‍රධාන නගරයක් - හුලක් වෙලාවට අගනුවර  
- වෙන්න ඇති ඔය කියපු හුවර. නැත්තං ඔක්කොම ස්ව-  
දේශික නායකයෝ එතෙක්ට රැස් වෙන එකක් නෑ නේ. ඉතිං  
ඒ මිලේව්ව ස්වදේශික සංභාරයන් පස්සේ විජය කොනෙද  
තමුන්ගෙ අග නුවර විදිගට තෝර ගත්තේ? උපතිස්ස ගාමය.  
ඊට පස්සේ ස්වදේශික - විදේශික එකමුතුවෙන් පස්සේ  
පණ්ඩුකාගය රජ්ජුරුවෝ කොනෙටද අගනුවර ගෙනිව්වේ  
සිරසවත්තපුරේටද නෑ අනුරාධපුරේට. අවුරුදු දාහක් වනර  
අපේ අගනුවර වෙව්ව. ශ්‍රී මහා බෝධිය, රජවත්වැලි සෑය  
වගේ මනා බොද්ධ ආයතන පිහිටලා තිබ්බ නගරය ආක්‍රමණි  
කයන් අතින් විනාශ උනාම අනෙ අප්පේ එනෙම කියල කො-  
නොමද අපි කොහොම හරි අනුරාධපුරේම ඉක්බි මින කියල  
අපේ හිටපු රජවරු ආපහු ගියාද? නෑ. මහා පරාක්‍රමබාහු  
වගේ ප්‍රභල රජ කෙනෙක් ඉන්දුදේ පවා රාජධානිය උනේ  
පොලොන්නරුව. ඊට පස්සේ කාලේ ගැන කියන්න ඕන නෑ  
හැමෝම දන්නවනේ.

ඉතිං අග නුවර කියන එක තීරණය වෙන්නේ ඒ වෙලාවේ  
දේශපාලන බලය තියන කණ්ඩායමේ උවමනාවල් වලට  
අනුව. ඒ උවමනාව වෙනස් උනාම එනෙම නැත්තං වෙන